



විවාහ ලේඛම් පොත

කියාපදිංචි පත්‍රිකාවේ පුත්තකම REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 පරිච්ඡේදය)
විවාහ පත්‍රිකා සටහන (ප්‍ර.පි. 112)
Marriage Registration Ordinance (Cap. 112)

අංකය
මු.ව.
No

5555
57

පොළොන්නරුව

කම්බන්කඩුව පලමු

රාජ්‍ය ප්‍රදේශය District

කොට්ඨාස ප්‍රදේශය Division

	පුද්ගල පක්ෂය Male Party	ස්ත්‍රී පක්ෂය Female Party
දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නම සම්පූර්ණ නම Names (in full) of Parties	ගුණාසේල චන්ද්‍රිකා කංකානම්ලායේ කසුන් අංජන කුමාර ජයවර්ධන	රන්ජනාලක්ෂ්මි සමරසිංහ රන්ජනා
වයස (සැදැසුණු වසර) වයස (සැදැසුණු වසර) Age (in years)	අවුරුදු විස්සය	අවුරුදු විස්සය
කාර්යාලය නිල නිලධාරියා Civil Condition	අවවාහකයා	අවවාහකයා
තරාතිරේඛ නොහොත් රක්ෂාව හෝ ජාතික නිල නිලධාරියාගේ අංකය හෝ වෘත්තිය Rank or Profession and Race	කැරකු විධායක නිලධාරී නිල නිලධාරී	විධායක නිලධාරී
සිටින ස්ථානය සිටින ස්ථානය Residence	අංක 131 කාන්තේරි නිවාස කාන්තේරි මහල කුරුමුල්ල ගුණාසේල චන්ද්‍රිකා	අංක 907 ජයවර්ධන මාවත රන්ජනා
පියාගේ සම්පූර්ණ නම පියාගේ සම්පූර්ණ නම Father's Name (in full)	ගුණාසේල චන්ද්‍රිකා කංකානම්ලායේ කසුන් අංජන	රන්ජනා රන්ජනා
පියාගේ තරාතිරේඛ නොහොත් රක්ෂාව නිල නිලධාරියාගේ අංකය හෝ වෘත්තිය Rank or Profession of Father	විශ්‍රාමික	තැනල් කරු
විවාහ ලියාපදිංචි කිරීමේ පත්‍රිකාව නිකුත් කළ නිලධාරියාගේ නම සහ කොට්ඨාසය Name and Division of Registrar who issued Certificate	කමරා නන්දනී ගුරුසිංහ	
විවාහ ලියාපදිංචි කිරීමේ ස්ථානය විවාහ ලියාපදිංචි කිරීමේ ස්ථානය Place of Solemnization of Marriage	කම්බන්කඩුව පලමු	

2015 (රන්ජනාලක්ෂ්මි සමරසිංහ) විවාහ විස්සය විස්සය
Solemnized by me (or in my presence) this 20 day of 2015

කමරා නන්දනී ගුරුසිංහ

රේජිස්ට්‍රාර් (නැත්නම්) දේශපාලන
ප්‍රධානියා (නැත්නම්) ලියාපදිංචි කිරීමේ ප්‍රධානියා
Registrar (or) Minister (as the case may be)

විවාහය සම්පූර්ණ වූයේ මාගේ ප්‍රදේශයේ මේ විවාහය අප දෙදෙනා අතර සිදුකරන ලදී
Marriage was solemnized between us in the presence of

සාක්ෂිකාරියාගේ අත්සන
සාක්ෂිකාරියාගේ අත්සන
Signature of Witness

සාක්ෂිකාරියාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් තරාතිරේඛ සහ සිටින ස්ථානය
සාක්ෂිකාරියාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් තරාතිරේඛ සහ සිටින ස්ථානය
Name in full, Rank or Profession and Residence of Witness

සාක්ෂිකාරියාගේ අත්සන
සාක්ෂිකාරියාගේ අත්සන
Signature of Witness

සාක්ෂිකාරියාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් තරාතිරේඛ සහ සිටින ස්ථානය
සාක්ෂිකාරියාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් තරාතිරේඛ සහ සිටින ස්ථානය
Name in full, Rank or Profession and Residence of Witness

රන්ජනා ජයවර්ධන විවාහ
ජයවර්ධන (කලාප
අධ්‍යාපන අධ්‍යක්ෂ) අංක 31
"ප්‍රදේශ" ආවේණික රන්ජනා
කලාපයේ විවාහ
විවාහ පුද්ගල පුද්ගල
විවාහ 197
විවාහ

පිටුපසට අත්සන කරන ලදී
පිටුපසට අත්සන කරන ලදී
d before me.

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වෙනි පරිච්ඡේදය) 34 වන වගුවේ
දේශපාලන විධි (හෝ ඉදිරිපිට) සිදුකරන ලද විවාහයකට අදාළ වේ
දේශපාලන විධි (හෝ ඉදිරිපිට) සිදුකරන ලද විවාහයකට අදාළ වේ

අංක 41 දරන විවාහ, උප්පැන්න හා මරණ (සංශෝධන) සහකාර සංශෝධන විවාහ ලියාපදිංචි කිරීමේ (අංක) පනතේ 112 වන පරිච්ඡේදයේ 35 (අ) වන වගන්තියේ යටතේ මෙම පිටපත නිකුත් කරන ලද බව සහතික කරමි

(ශ්‍රී ලංකාවේ පනතින් සංශෝධනය (අනු. 112) විධි 35 (අ) යටතේ ඉදිරිපත් කළ 1975 ආණ්ඩුක්‍රමලේඛන 41 යටතේ ලියාපදිංචි කරන ලද විවාහ (උප්පැන්න) සම්බන්ධයෙන් සාක්ෂි සහතිකයක් ලෙස ප්‍රකාශ කෙරුණු බවට පත්ව ඇත.

copy is issued under the Provision of Section 35 (A) of the Marriage Registration Act, (Chapter 112) as amended by the Births, Deaths and Marriage-
) Law No. 41 of 1975

තමරා නන්දනී ගුරුසිංහ
විවාහ (උප්පැන්න) සහකාර
ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
කොළඹ 07
077 9714553


තමරා නන්දනී ගුරුසිංහ

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / රෙජිස්ට්‍රාර්
මාලු ප්‍රදේශය / මෙහෙයුම් මාලු ප්‍රදේශය / ප්‍රධාන
District Registrar / Additional District Registrar / Registrar

සෑම පිටපතකටම අනුමත වන පරිදි කිසිදු වෙනස් කිරීමක් හෝ වෙනස් කිරීමක් කිරීම පුළුල් ලෙස වරදකි.
It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී.